

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රුහුණ විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, රුහුණ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ජර්නාලවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 49 ඡේදය අනුව දේපල, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණයේදී එම වත්කම් පන්තියම මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත් විශ්වවිද්‍යාලය සතු වාහන 51 න් එකතු පිරිවැය රු.18,800,000 ක් වූ වාහන 05 ක් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.	මෝටර් රථ තක්සේරු කරන අවස්ථාවේදී වාහන අංක 31- 2282 දරන මෝටර් රථය අලුත්වැඩියා කටයුතු සඳහා ගරාජයේ තිබූ බැවින් තක්සේරු වාර්ථා ලබා දීමට නොහැකි වූ බව. සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති හා ක්‍රියාකාරී භාවිතයෙන් ඉවත් කර (Retired from active use) ඇති මෝටර් රථ නැවත තක්සේරු කිරීමක් අවශ්‍ය නොවන බවද. Research Vessel යාත්‍රාව ධාවන තත්වයේ නොමැති බැවින් තක්සේරු සිදු කළ නොහැකි බව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව දේපල, පිරියත හා උපකරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පශ්චාත් උපාධි ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹ විදේශ ගත වී තිබූ ආචාර්යවරු සිව්දෙනෙකු විසින් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට අය විය යුතු රු.38,032,179 ක් ගිවිසුම් කඩ කිරීම් වෙනුවෙන් ලැබිය යුතු ලෙස ගිණුම් ගත කර නොතිබුණි.	ගිවිසුම් හා බැඳුම්කර කඩවීමෙන් අයකරගත යුතු මුදල සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟත්වයන්ට පැමිණ නොමැති හෙයින්ද අදාළ මුදලේ ප්‍රමාණය හා ගෙවීමේ කාලය අවිනිශ්චිත හෙයින්ද ලැබිය යුතු ගිවිසුම් කඩ කිරීම ජංගම වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා නොමැති බව.	බැඳුම්කර ගිවිසුම් කඩකිරීම හේතුවෙන් අයවිය යුතු මුදල් නිශ්චිතව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ඇතුළත් ඉදිකිරීම් සහ පුනරුත්ථාපන වැඩ සඳහා වූ ගිවිසුම 2020 වර්ෂයේ අවලංගු කර තිබුණද ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට අදාළව රඳවා ගත් රු. 12,607,224 ක් ආදායමට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් රැඳවුම් මුදල් සහ සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.	වෛද්‍ය පීඨයේ මහල් 12 ගොඩනැගිල්ල සෑදීම වෙනුවෙන් පළමු කොන්ත්‍රාත්කරු විසින් අදාළ ඉදිකිරීම සම්බන්ධව විශ්වවිද්‍යාලයට එරෙහිව බේරුම්කරණය නඩුවක් පනවා ඇති අතර එම බේරුම්කරණ ක්‍රියාවලිය අවසන් නොමැති හෙයින් හා අදාළ කොන්ත්‍රාත් මුදල් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති හෙයින් අදාළ රඳවා ගැනීම් ආදායමට ගිණුම්ගත කර නොමැති බව.	රැඳවුම් මුදල් ආදායමට ගැනීමට හෝ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය නවීකරණය කිරීමේ කටයුතු 2024 පෙබරවාරි 20 දින අවසන් කර විශ්වවිද්‍යාලයට භාර දී භාවිතයට ගනිමින් පැවතියද ඒ වෙනුවෙන් වැය කරන ලද රු. 170,134,326 ක් ප්‍රාග්ධනික කිරීමකින් තොරව කෙරීගෙන යන වැඩ යටතේ දක්වා තිබුණි. පුස්තකාල ගොඩනැගිල්ලට අදාළව රු.7,797,823 ක ක්ෂය ගිණුම් ගත නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු. 7,797,823ක් වැඩියෙන්ද ගොඩනැගිලි වටිනාකම රු. 162,836,503 කින් හා කෙරීගෙන යන වැඩ වටිනාකම රු.170,134,326 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	පුස්තකාල ගොඩනැගිල්ල මේ වන විටත් ගොඩනැගිලි ගිණුමේ ප්‍රාග්ධනික කර ඇති අතර එයට අදාළව දරන ලද නවීකරණ පිරිවැය පමණක් ප්‍රාග්ධනික කිරීමට ඇති බවද විගණනයේ අවධානයට යොමු කරමි. එහෙත් ඉහත කරුණු මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් හා ප්‍රතිපත්ති යටතේ නිසි පරිදි හෙළිදරව් කිරීම සිදු කර ඇති බව.	වත්කම් වලට අදාළව සිදු කරන ලද එකතු කිරීම් නියමිත පරිදි ප්‍රාග්ධනික කිරීමට කටයුතු කළ යුතුය.
(ඈ) වෛද්‍ය පීඨයේ විදේශීය සිසුන්ගෙන් අය කළ ඉදිරි වර්ෂය වෙනුවෙන් ලද රු. 10,304,461 ක් ඉදිරි වර්ෂය වෙනුවෙන් ලැබූ ආදායම ලෙස හඳුනා ගැනීම වෙනුවට වර්ෂයේ ආදායම් ලෙස හඳුනා ගැනීම	විගණනයේ නිරීක්ෂණයන්ට එකඟ වන බව.	වර්ෂයට අදාළ ආදායම් නිවරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කළ

හේතුවෙන් වර්ෂයේ අතිරික්තය හා විලම්බිත ආදායම එම ප්‍රමාණයෙන් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබුණු දුරකථන කුළුණු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බාහිර පාර්ශවයන්ගෙන් අය විය යුතු රු.5,372,107ක මුදල අයකර ගැනීමට 2025 මැයි 31 දක්වාම කටයුතු කර නොතිබුණි.	මොබිටෙල් ආයතනය සමග ඇති කරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව 02 (f) ඡේදයේ සඳහන් පරිදි මොබිටෙල් කුලුණු සඳහා විදුලි ගාස්තු ගෙවීම මොබිටෙල් ආයතනය මගින් සිදු කළ යුතු බවත් මෙම අයවීම් සම්බන්ධව අදාළ පාර්ශවයන් වෙත කිහිපවරක්ම ලිඛිතව දැනුම් දීම් සිදු කර ඇති බවත් අයවිය යුතු මුදල් හැකි ඉක්මනින් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් නොපමාව අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

1.7 අධිකාරි බලය නොලත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 17 සිට 2022 ජූලි 31 දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන සිටි මූල්‍යාධිකාරී විධිමත් පරිදි විදේශ නිවාඩු අනුමතකර ගැනීමකින් තොරව 2022 අප්‍රේල් 17 සිට 2022 අප්‍රේල් 23 දක්වා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් බංග්ලාදේශයේ පැවති වැඩමුළුවකට සහභාගී වී තිබුණි. තවද මෙම මූල්‍යාධිකාරීගේ විශ්වවිද්‍යාලය සමඟ වූ කොන්ත්‍රාත් කාලය 2022 ජූලි 31 දින අවසන් වී තිබියදී විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් 2022 සැප්තැම්බර් 08 සිට සැප්තැම්බර් 16 දක්වා එක්සත් රාජධානියේ HUDDERSFIELD විශ්වවිද්‍යාලය විසින් BRITAE	2020 අගෝස්තු 17 සිට 2022 ජූලි 31 දින දක්වා සජ්ඣාත වාර්ෂික නිවාඩු මත කොන්ත්‍රාත් පදනමින් මූල්‍යාධිකාරී තනතුරේ සේවය කළ නිලධාරියාගේ 2022 අප්‍රේල් 17 දින සිට අප්‍රේල් 23 දක්වා බංගලාදේශයේ පැවති වැඩමුළුවකට සහභාගීවීමට අදාළව විදේශ නිවාඩු අනුමත කර ගත් බවට කිසිදු ලියවිල්ලක් ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවේ නොමැති බව හා 2022.09.08 දින සිට 2022.09.16 දින දක්වා එක්සත් රාජධානියේ HUDDERSFIELD විශ්වවිද්‍යාලය මගින් BRITAE ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබ ඇති වැඩමුළුවක් සඳහා අදාළ මූල්‍යාධිකාරී සහභාගී වී ඇතත් පාලක සභා පත්‍රිකාවල ඔහුගේ නම ඇතුළත්ව නැති බවත්, තවද මෙම වැඩමුළුව පවත්වා ඇති කාලය වන විට ඒම මූල්‍යාධිකාරී මෙම විශ්වවිද්‍යාලයේ සේවය අවසන් කොට	විධිමත් අනුමතියකින් තොරව විදේශ නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගත යුතු අතර ව්‍යාපෘතිය සඳහා නම් නොකළ නිලධාරියෙකු සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් හඳුනාගැනීමට කටයුතු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

වායාපෘතිය යටතේ සංවිධානය කර නැවත සබරගමුව විශ්වවිද්‍යාලයේ තිබුණු පුහුණු සැසියක් සඳහා ද සේවයට වාර්තා කර තිබූ බව. සහභාගී වී තිබුණි.

1.8 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i) මුදල් රෙගුලාසි 135 හා 138	වවුචර් පත්වල වියදම් සහතික කිරීමේදී රු. මිලියන 20 ක් හෝ ඊට වැඩි ගෙවීම් සම්බන්ධව වියදම් සහතික කිරීම මූල්‍යාධිකාරී සිදු කළ යුතු වුවත් ඊට පටහැනිව සහකාර මූල්‍යාධිකාරීවරයක විසින් රු. මිලියන 20 ඉක්මවූ එකතුව රු. 851,812,903 ක් වූ කොන්ත්‍රාත් ගෙවීම් වවුචර් 12 ක් සඳහා වියදම් සහතික කිරීම සිදු කර තිබුණි	2023.12.08 (II) මුදල් කමිටු නිර්දේශය හා 2024/03/14 දිනැති පාලක සභා අනුමැතිය සහිතව විශ්වවිද්‍යාලයේ 2024 වර්ෂය සඳහා මුදල් රෙගුලාසි 135 ප්‍රකාරව මුදල් පාලනය සම්බන්ධ කාර්යයන් පවරා දීමේදී වවුචරපත්වල වියදම සහතික කිරීම රු.මිලියන 10 දක්වා සහකාර මූල්‍යාධිකාරීන් වෙතත් රු.මිලියන 20 දක්වා නියෝජ්‍ය මූල්‍යාධිකාරීන් වෙතත් රු.මිලියන 20ට වැඩි ගෙවීම් මූල්‍යාධිකාරී වෙතත් බලය ලබා දී ඇත.	විධිමත් පරිදි මූල්‍ය බලතල පවරා දීම සිදු කළ යුතුය.
(ii) මුදල් රෙගුලාසි 502 (2)	එකතු වටිනාකම රු. මිලියන 5,449 ක දේපල පිරියත හා උපකරණ සහ එකතු වටිනාකම රු. මිලියන 57.1 ක අස්පාශ්‍ය වත්කම් වලට අදාල වත්කම් ලේඛනයක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	විශ්වවිද්‍යාලය සතුව පරිගණකගත කළ ස්ථාවර වත්කම් කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන යන අතර මෙය තුළ විශ්වවිද්‍යාලයේ සියලු අංශයන්හි ස්ථාවර වත්කම් ඇතුළත් කර යාවත්කාලීන කර ඇති බව.	සියලුම වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ඇතුළත් ස්ථාවර වත්කම් ලේඛනය විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

(iii) මුදල් රෙගුලාසි 571

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම්වල ඇතුළත් ඉදිකිරීම් හා වැඩ සඳහා හා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ලෙස දීර්ඝ කාලයක සිට පැවත එන රු.මිලියන 43.68 ක රඳවා ගැනීම් ශේෂ සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි..

මෙම කර්මාන්ත වලින් කොටසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සිදු කරනු ලබන ව්‍යාපෘති වන අතර , මෙම ව්‍යාපෘතියන් හි වැඩ අවසන් කර නොමැති අතර ඉදිකිරීම් කටයුතු තවමත් සිදු කරන හෙයින් මෙම ව්‍යාපෘතියන් හි 10 % රැඳවුම් මුදල් නිදහස් කිරීමට නොහැකි බවත් ඉතිරි කර්මාන්තයන්හි අඩුපාඩු සකසා විශ්වවිද්‍යාලය වෙත ලබා නොදීම මත රැඳවුම් මුදල් රඳවාගෙන ඇති බව.

රැඳවුම් මුදල් නියමිත කාලය තුළ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) 2018 සැප්තැම්බර් 18 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 01/2018

මෝටර් වාහන වත්කම් විකිණීමෙන් ලද රු.මිලියන 5.203ක් වසර 05 ක පමණ සිට ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හෝ අදාළ වත්කම් මිලදී ගැනීමට හෝ යොදා ගැනීමට කටයුතු කර නොතිබුණි.

වාහන විකිණීමෙන් ලද මුදල් අදාළ වර්ෂයන්හිදී භාණ්ඩාගරය වෙත යවා නොමැති අතර මෙම ශේෂය 2003 සිට 2019 දක්වා වර්ෂයන්හි විටින් විට ලද මුදල් වේ. මේ වනවිට එම මුදල් විශ්වවිද්‍යාලය සතු වාහන අලුත්වැඩියා වියදම් සඳහා දැනටමත් උපයෝජනය කර ඇත.එහෙයින් අදාළ මුදල් විශ්වවිද්‍යාලයේ වාහන නඩත්තු කටයුතු සඳහා භාවිතා කිරීමට භාණ්ඩාගර එකඟත්වය ලබා ගැනීමට 2025 ජූලි මස වන විට කටයුතු කරන බව.

බැරකම් නිදහස් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා නොපමාව කටයුතු කළ යුතුය.

(ඇ) 2016 මාර්තු 01 දිනැති අංක 04/2016 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය

ගෙවිය යුතු ගිණුම් හා විලම්භිත ආදායම් යටතේ දක්වා තිබූ අවසන් වී තිබූ ස්වයං මූල්‍ය උත්පාදන පාඨමාලාවලින් ඉපයූ රු.මිලියන 34.74ක ආදායම් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම චක්‍රලේඛ විධිවිධාන පරිදි කටයුතු කර නොතිබුණි.

අවසන් වූ පාඨමාලාවන්හි අදාළ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර මුදල් කමිටුවේ අනුමැතිය හා පාලක සභාවේ අනුමැතිය මත අදාළ ශේෂයන් සංවර්ධන අරමුදල් වලට බෙදා හැර නිරවුල් කර 2025 ජූලි 31 ට පෙර අවසන් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කර ඇති බව.

අවසන් වූ පාඨමාලාවල මූල්‍ය ප්‍රකාශන කඩිනමින් පිළියෙල කර නියමිත අරමුදල්වලට බෙදා හැරීමට කටයුතු කළ යුතුය.

(ඇ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 5 වන වගන්තියේ දෙවන උප වගන්තිය	සේවා නියුක්ති ආදායම මත උපයන විට ගෙවීම් (PAYE) ආදායම් බදු ගණනය කිරීමේදී තක්සේරු වර්ෂ 04ක් (2019-2022) තුළ විශ්වවිද්‍යාලයේ කටීකාවාර්යවරුන් ඇතුළු සේවා නියුක්තිකයන් 1,708 දෙනෙකුගේ පරීක්ෂණ හා සංවර්ධන දීමනා එකතුව රු.මිලියන 686.5ක් බදු අය කළ හැකි ආදායම තක්සේරු කිරීමේදී නොසලකා හැරීම නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වී තිබුණි.	2020/04/01 දින සිට සේව්‍යෝජක විසින් සේවකයා වෙත වැටුප් ගෙවීමේදී, වැටුපෙන් පුද්ගල අත්තිකාරම් බදු අයකළ හැක්කේ “බදු අයකිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම” මත වන අතර මෙම තත්ත්වය 2022/12/31 දක්වා ම බලපැවැත්වේ. 2023.01.01 දින සිට නිසි පරිදි පර්යේෂණ හා සංවර්ධන දීමනාව ඇතුළුවද බදු අයකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අඛණ්ඩව ප්‍රේෂණය කර ඇති බව	දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුකූලව උපයන විට ගෙවීම් බදු ගණනය කළ යුතුය.
---	---	---	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,286,227,217ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 1,000,772,789 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 285,454,428 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පුනරාවර්ථන හා ප්‍රාග්ධන ප්‍රදානයන් වැඩි වීම, හුවමාරු ගනුදෙනු වලින් ලද ආදායම් වැඩිවීම හා ගමන් වියදම්, සැපයුම් හා පරිභෝජක වියදම්, පර්යේෂණ හා සංවර්ධන වියදම්, ස්වයං උත්පාදන ක්‍රියාකාරකම් සඳහා වූ වියදම් වල අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
විශ්වවිද්‍යාලයේ නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි යෝජිත සංවර්ධන කටයුතු සඳහා මැද්දවත්ත ගමේ පිහිටි පනික්කියා කුඹුර, දිගන්වල කුඹුර නැමැති කුඹුරු ඉඩම් අක්කර 12ක් පමණ අත්කර ගැනීමේ කටයුතු කරගෙන යාම සඳහා මූලික මුදල් ලෙස රු.500,000ක මුදලක් 2017 මැයි මාසයේදී මාතර ප්‍රාදේශීය ලේකම් වෙත තැන්පත් කර තිබුණද වාර්තාවේ දිනය දක්වාම එම ඉඩම විශ්වවිද්‍යාලයට පවරා ගැනීමේ කටයුතු හෝ එම මුදල නැවත ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.	මේ සම්බන්ධව විශ්වවිද්‍යාලය විසින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත 2024.03.07 දිනැති ලිපිය මගින් අදාළ දැනුවත් කිරීම සිදුකර ඇති අතර මෙම මුදල විශ්වවිද්‍යාලයට ලැබිය යුතු මුදලක් වන හෙයින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙම අගය ඉදිරියට ගෙවූ තැන්පතු (Pre – payment deposit) යටතේ නිවැරදිව ගිණුම් ගත කර ඇති අතර මාස 3 ක් ඇතුළත මෙම මුදල අයකර ගැනීමට කටයුතු කරන බව.	ඉඩම පවරා ගැනීමට හෝ තැන්පතු මුදල් ආපසු අයකර ගැනීමට හෝ නොපමාව කටයුතු කළ යුතුය.

3.2 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
උසස් අධ්‍යාපන ව්‍යාපෘති සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතියෙහි (AHEAD) ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා ආචාර්යවරු 07 දෙනෙකු වෙනුවෙන් වැයකරන ලද රු.මිලියන 69.67ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් නැවත අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ ආචාර්යවරයකගේ බැඳුම්කර වටිනාකම මාසික වැටුපෙන් රු.100,000.00 බැගින් අය කර ගෙන යනු ලැබේ. ආචාර්යවරුන් නිදෙනෙකු පාලක සභාව විසින් සේවය අතැර ගියාසේ සලකා ඇත. ආචාර්යවරු දෙදෙනෙක් මෙතෙක් බැඳුම්කරය ගෙවීමට කටයුතු කර නොමැති අතර , එක් ආචාර්යවරයකට ගිවිසුම් හා බැඳුම්කර වටිනාකම ගෙවන ලෙසට දැනුම් දී ඇති බව.	විදේශ ව්‍යාපෘති මගින් ලබාදෙන අරමුදල් ඵලදායී ලෙස උපයෝජනය කටයුතු කළ යුතු අතර බැඳුම්කර කඩකළ ආචාර්යවරුන්ගෙන් එම මුදල් කඩිනමින් අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් යෙදීමට කළමනාකරණය කටයුතු කළ යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට නියමිතව තිබූ රු.148,024,526කින් සියයට 75කට සමාන රු.131,001,705ක මුදලක් අදාළ අනුමැතිය ලබා ගැනීමකින් තොරව හා මුදල් විශ්වවිද්‍යාලය වෙත ලැබී නොතිබියදී කොන්ත්‍රාත්කරු වෙත උපකුලපති අනුමැතිය මත සමාලෝචිත වර්ෂයේ පෙබරවාරි මාසයේදී විශ්වවිද්‍යාල අරමුදලින් ගෙවා තිබුණි.	උපකුලපති ආවරණ අනුමැතිය මත අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලැබෙන තෙක් මෙම මිල විචලනයෙන් 75% ක් 2024.02.05 දින ගෙවා ඇත.මෙම මිල විචලනය සඳහා 2024.03.18 දින අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබා දී ඇති බව.	විධිමත් අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතු අතර අදාළ ගෙවීම් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට කටයුතු කළ යුතුය.